

බුද්ධ දේශනාවෙහි අනුසූරුව ප්‍රතිපදාව

ධර්මයේ ගුණ, ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එතිපස්සිකො ඔපනයිකො පච්චත්තං චේදිතබ්බො විඤ්ඤාහි

ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො (දහමට කැමැතිබව දියුණුවට හේතුවයි)

ධම්මං විනා නත්ථි පිතා ච මාතා, ධම්මොස සමං නත්ථි

සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛියා දිට්ඨියා සුප්පට්ඨිද්ධා

සුනාථ ධාරොථ චරාථ ධම්මෙ

කාලෙන ධම්මසවණං - කාලෙන ධම්ම සාකච්ඡා

සම්මාදිට්ඨිය - කම්මස්සකතා සම්මාදිට්ඨිය, චතුසච්චසම්මාදිට්ඨිය

මෙලොච අභිවාද්ධිය. අධ්‍යාපන - ආර්ථික - සෞඛ්‍යය - සද්චාරය

පරලොච සුගතිය. දන - සීල - භාවනා

විමුක්ති මාර්ගය. ත්‍රිවිධ ශික්ෂාව, සීල - සමාධි - පඤ්ඤා

දනකල්‍යාණී සීලකල්‍යාණී සන්තප්තකල්‍යාණී කාමානං ආදීනවං ඕකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ච ආනිසංසං

මහසසුර ක්‍රමයෙන් ගැඹුරට යන්නාක් මෙන් දහම් මග අනුප්‍රබ්බසික්ඛා, අනුප්‍රබ්බකිරියා, අනුප්‍රබ්බපට්ඨපද

දහම් මග මූලදීම ප්‍රඥව නොපැනවේ. නාහං භික්ඛවේ ආදිකෙනෙච අඤ්ඤාරාධනං වදම්

සෝතාපත්ති අංග - කල්‍යාණමිත්‍ර ආසුර, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාර, ධර්මානුධර්ම ප්‍රතිපදාව

අරි අට්ඨි මග-සම්මා දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො වින්තං පඤ්ඤං ච භාවයං,

ආනාපි නිපකො භික්ඛු සො ඉමං විජට්ඨෙ ජටං.

චතුරාර්ය සත්‍යය - දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග

සප්ත විසුද්ධිය - සීල, වින්ත, දිට්ඨි, කංඛාවිතරණ, මග්ගාමග්ගඤ්ඤාණදස්සන, පට්ඨපදඤ්ඤාණදස්සන, ඤ්ඤාණදස්සන

අවිද්‍යා සූත්‍රය

1. කල්‍යාණමිත්‍ර ආශ්‍රය
2. සද්ධර්මශ්‍රවණය
3. ශ්‍රද්ධාව
4. යෝනිසෝ මනසිකාරය
5. සතිසම්පජඤ්ඤාය
6. ඉන්ද්‍රියසංවරය
7. ත්‍රිවිධ සුවර්තය
8. සතර සතිපට්ඨානය
9. සත්ත බොජ්ඣංග
10. විද්‍යා විමුක්තිය